

INVESTMENTS

ආයෝජනය

මෙසේ පුද්ගලයෙකු තමා උපයන ආදයමෙන් ඉතිරි කරගත් මුදල් ප්‍රමාණයක් යම් ආර්ථික ප්‍රතිලාභයක් ඇපේක්ෂාවෙන් එමඟිල් මාර්ගයක යෙදුවීම ආයෝජනය නම් වේ.

ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බලන සාධක

- ආයෝජනයෙහි අරමුණ
- ආයෝජනයෙහි අවදුනම
- ආයෝජනයෙන් ලබාගත ප්‍රතිලාභ

විවිධ ආයෝජන මාර්ග

- ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම.
- ස්ථාවර තැන්පත්වක් ආරම්භ කිරීම.
- දේපල මිල දී ගැනීම.
- කොටස්වල ආයෝජනය කිරීම.
- හාන්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම.
- තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන යාම.

ආයෝජන මාර්ගවල ප්‍රතිලාභ

- ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම.

ප්‍රතිලාභ : තැන්පත් සඳහා පොලී ආදයමක් හිමි වීම.

තසාග හෝ ලොතරුයි දිනුම් ඇඳීම ආදිය මගින් අමතර ප්‍රතිලාභ ලැබිය හැකි වීම.

- ස්ථාවර තැන්පත්වක් ආරම්භ කිරීම.

ප්‍රතිලාභ : ඉතුරුමේ ගිණුමකට සාපේක්ෂ ව ඉහළ අනුපාතයක් යටතේ පොලී හිමිවීම.

කල් පිරිතු පසු හෝ ඊට පෙර හෝ අවශ්‍ය නම් මුදල් ආපසු ලබා ගත හැකි වීම.

ස්ථාවර තැන්පත් සහතිකය ඇපයට තබා නාය මුදලක් ලබාගත හැකි වීම.

සුරක්ෂිත ආයෝජන මාර්ගයක් වීම.

- දේපල මිල දී ගැනීම.

ප්‍රතිලාභ : ස්ථාවර වත්කම් හිමිකරුවෙකු වීම නිසා දේපල පරිගරණය කිරීමේ හැකියාව ලැබේම.

දේපල කුලියට හෝ බද්දට දීමෙන් හෝ ආදායම් ඉපයිය හැකි වීම.

මුදල් අවශ්‍යතාවක් ඇති වුවහොත් දේපල විකුණා මුදල් ලබාගත හැකි වීම.

මිල දී ගත් මුදලට වඩා වැඩි මුදලකට විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ ඉපයිමේ හැකියාව ලැබේම.

නාය මුදුලක් ලබා ගැනීමේ දී ඇප සුරුකුම් ලෙස ඉදිරිපත් කළ හැකි වීම.

- කොටස්වල ආයෝජනය කිරීම.

සිමිත සමාගමක හිමිකම සමාන පංගුවලට බෙදුවහොත් ඉන් එක් පංගුවක් කොටසක් නම් වේ.

සමාගමක් ප්‍රාග්ධනය රැස් කරන්නේ කොටස් නිකත් කිරීම මගිනි.

කොටස් අතරින් වඩාත් වැදගත් වන්නේ සාමාන්‍ය කොටස් වන අතර සාමාන්‍ය කොටස් මිල දී ගත්තා ආයෝජකයන්ට සමාගමේ හිමිකම ලැබේ.

ප්‍රතිලාභ : මිල දී ගත් කොටස් සඳහා ලාභාංග ආදුයම් උබිය හැකි වේම.

ගත් මිලට වඩා වැඩි වට්නාකමකට විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ උපයාගත හැකි වේම.

යිනෑම අවස්ථාවක සාමාන්‍ය කොටස් අලෙවිකර මුදුල් ලබා ගැනීමට හැකි වේම.

ත්‍යා ලබා ගැනීමේ දී ඇප සුරුකීම් ලෙස ඉදිරිපත් කළ හැකි වේම.

ඡන්දය නාවිත කර අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ හැකියාව.

අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වේම මගින් සමාගමට සම්බන්ධ තීරණ ගැනීමට දායක විය හැකි වේම.

කොටස් වෙළෙඳපළ

සමාගම් විසින් නිකුත් කරන ලද කොටස් ආයෝජකයන්ට අවශ්‍ය වූ විට මිලට ගැනීමත් විකිණීමත් ආශ්‍රිත ව නිර්මාණය වූ වෙළෙඳපළ යි.

සමාගමකින් මිලදී ගත් කොටස් වෙනත් අය සමග නුවමාරු කිරීමේ දී එම වෙළෙඳපළ ගෙනුදෙනු මෙහෙයවන්නේ කොළඹ කොටස් නුවමාරුව මගින් ය.

ශ්‍රී ලංකා විනිමය හා සුරුකුම්පත් කොමිෂන් සභාව

කොළඹ කොටස් වෙළෙඳපළ කටයුතු අධික්ෂණය හා විධිමත් කිරීම පිණිස පාර්ලිමේන්තු පනතක් යටතේ මෙම සභාව පිහිටුවා ඇත.

අත්මතා : ආයෝජකයන් ආරක්ෂා කිරීමේ අත්මතා ඇති ව කොටස් වෙළෙඳපළ කටයුතු විධිමත් ව හා සාධාරණ ව පවත්වාගෙන යාම.

- භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම.

භාණ්ඩාගාර බිල්පත් යනු ර්‍යයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ර්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන කෙටිකාලීන සුරුකුම්පත් වර්ගයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් පළමුව නිකුත් කරනුයේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙඳුන්ට ය.

යම් ආයෝජකයෙකුට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකි වන්නේ මෙම ප්‍රාථමික වෙළෙඳුන්ගෙන් වන අතර බොහෝවිට ප්‍රාථමික වෙළෙන්දුන් වශයෙන් කටයුතු කරන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු ය.

මාස තුනකින්, මාස හයකින් හෝ වර්ෂයකින් පරිණාත මෙම බිල්පත් පරිණාත වේ.

ප්‍රතිලාභ : ස්ථාවර ප්‍රතිගෙයක් යටතේ පොලී ආදයමක් ලබාගත හැකි වේම.

මිනේම අවස්ථාවක දී මුදල බවට පත් කළ හැකි වේම.

ආයෝජනය කළ මුදල ආපසු ලැබීම සම්බන්ධයෙන් පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් හිමි වේම.

ClassWork.LK